

**കഥാശ്രീ ശൃംഖലകൾ**

**III കോലം**

## සමාගම් සඳහා විශේෂිත ගැලපුම්

තනි හා හවුල් ව්‍යාපාර අභ්‍යාස වල දක්නට නොලැබෙන විශේෂිත ගැලපුම් කිහිපයක් සමාගම් ගිණුම්කරණය ආශ්‍රිත ගැටලුවලදී ඔබට හමුවේ. මෙම විශේෂ ගැලපුම් කිහිපය ආවරණය කිරීම මෙම කොටසින් සිදු කරනු ලැබේ.

මෙම විශේෂිත වූ ගැලපුම් අතර AAT දෙවන අදියර සඳහා පහත ගැලපුම් සාකච්ඡාවට ලක් කෙරේ.

1. ආදායම් බදු සඳහා ගැලපීම
2. වාර්තාකරන දිනට පසු සිදුවීම් සඳහා ගැලපීම්
3. ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් හා වත්කම්
4. ප්‍රත්‍යාගණන සඳහා ගැලපීම්

## ආදායම් බදු සඳහා ගැලපීම

2006 අංක 10 දරණ දේශීය ආදායම් පනත අනුව සෑම සමාගමක් ම බදු අයවන ලාභය මත නිශ්චිත ආදායම් බද්දක් රජයට ගෙවිය යුතුය. බදු ගණනය කරන්නේ තක්සේරු වර්ෂය සඳහා වන අතර එය යම් වර්ෂයක අප්‍රේල් 01 දින සිට ජූලි 31 දින දක්වා වේ.

සමාගමක් ආදායම් බදු ගෙවන්නේ ස්ව-තක්සේරු ක්‍රමයට කාර්තු පදනම මතය.

### ද්විත්ව සටහන්

#### (1) ප්‍රවර්තන වර්ෂයට අදාළ මුළු ආදායම් බද්ද

ආදායම් බදු වියදම් ගිණුම හර	XXX	
ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු සඳහා වෙන් කිරීම් ගිණුම බැර		XXX

#### (2) ප්‍රවර්තන වර්ෂය සඳහා ගෙවන ලද ආදායම් බද්ද

ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු වෙන්කිරීම් ගිණුම හර	XXX	
මුදල් ගිණුම / ගෙවූ බදු ගිණුම බැර		XXX

(බදු ගෙවන අවස්ථාවේ දී එය ගෙවූ ආදායම් බදු ගිණුමකට හර කර මුදල් පොත බැර කර තිබෙනු ඇත.)

ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු වෙන්කිරීමේ ගිණුම තුළනය කර ඉන් ලැබෙන බැර ශේෂය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීමක් ලෙස සටහන් කෙරේ.

#### (3) පෙර වර්ෂයේ හිඟ ආදායම් බදු ගෙවීම්

පෙර වර්ෂයේ වර්ෂයේ ආදායම් බදු වෙන්කිරීම් ගිණුම හර	XXX	
මුදල් ගිණුම / ගෙවූ බදු ගිණුම බැර		XXX

(බදු ගෙවන අවස්ථාවේ දී එය ගෙවූ ආදායම් බදු ගිණුමකට හර කර මුදල් පොත බැර කර තිබෙනු ඇත.)

පෙර වර්ෂයේ ආදායම් බදු වෙන්කිරීමේ ගිණුම තුළනය කර ඉන් ලැබෙන හර හෝ බැර ශේෂය උභය බදු වත්කම් හෝ අධි බදු වෙන්කිරීම් ලෙස සලකා ආදායම් ප්‍රකාශයට මාරු කෙරේ.

බදු ගණනය කිරීම් ඉහත සඳහන් පරිදි ද්විත්ව සටහන් අනුසාරයෙන් සටහන් කළ හැකි වුවත්, සමාගම් ගැටළු ආශ්‍රිත ගණන්වලදී ආදායම් ප්‍රකාශය තුළ හඳුනා ගනු ලබන ආදායම් බදු වියදමක්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ හඳුනා ගනු ලබන ආදායම් බදු ආශ්‍රිත වත්කම හෝ වගකීම් එනම්, ගෙවිය යුතු ආදායම් බදු හෝ කලින් ගෙවූ ආදායම් බදු යන අයිතම පහත සඳහන් ආකෘති ආශ්‍රයෙන් ගණනය කිරීම වඩාත් පහසු වේ.

**ආදායම් ප්‍රකාශය තුළ ආදායම් බදු වියදම**

ප්‍රවර්තන වර්ෂය සඳහා බදු ඇස්තමේන්තුව	XXXX
පසුගිය වර්ෂය සඳහා උණ / අධි බදු වෙන් කිරීම	<u>XX / (XX)</u>
වර්ෂයේ ආදායම් බදු වියදම	<u>XXXX</u>

- වර්ෂයේ ආදායම් බදු වියදම ආදායම් ප්‍රකාශනයේ බදු පෙර ලාභයෙන් අඩු කොට දැක්විය යුතුය.
- පසුගිය වර්ෂයේ සඳහා උණ / අධි බදු වෙන්කිරීම ගණනය කිරීම සඳහා පසුගිය වර්ෂය සඳහා සමාගම විසින් සිදු කළ බදු ප්‍රතිපාදනය සහ එම වර්ෂයට අදාළව කරන ලද සත්‍ය බදු ගෙවීම සැලකිල්ලට ගත යුතුය.
- පසුගිය වර්ෂයේදී ආදායම් බදු සඳහා වෙන් කිරීම එම වර්ෂය සඳහා කල සත්‍ය බදු වගකීමට වඩා වැඩි නම් එය අධි බදු වෙන් කිරීමක් ලෙස ද බදු වෙන් කිරීම එම වර්ෂය සඳහා කල සත්‍ය බදු වගකීමට වඩා අඩු නම් එය උණ වෙන් කිරීමක් ලෙස ද හැඳින්වේ.

**මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ගෙවිය යුතු බදු / කලින් ගෙවූ බදු**

ප්‍රවර්තන වර්ෂය සඳහා බදු ඇස්තමේන්තුව	XXXX
ප්‍රවර්තන වර්ෂය සඳහා වූ බදු ගෙවූ බදු	<u>(XXX)</u>
ගෙවිය යුතු බදු / කලින් ගෙවූ බදු	<u>XXXX</u>

- ගෙවිය යුතු බදු මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වගකීම් යටතේ, කලින් ගෙවූ බදු ඇත්නම් ඒවා ජංගම වත්කම් යටතේ පෙන්විය යුතුය.

**අභ්‍යාසය 129**

සීමිත සුධාර සමාගමේ 2021/03/31 දිනට ශේෂ පිරික්සුමෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	හර	බැර
2020/04/01 දිනට ආදායම් බදු සඳහා වෙන් කිරීම .....		2750,000
ගෙවූ ආදායම් බදු .....	3500,000	

2021/03/31 න් අවසන් වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම් බද්ද රුපියල් 2400,000 කි. 2019/20 වර්ෂය සඳහා අවසාන බදු වගකීම ලෙස 3000,000ක් එකඟවී ගෙවා ඇත.

ආදායම් ප්‍රකාශනය තුළ හඳුනාගත යුතු බදු වියදම වනුයේ,

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ හඳුනාගත යුතු ශේෂය වනුයේ,

**අභ්‍යාසය 130**

සීමිත ලක්ෂ්‍යන් පොදු සමාගමේ 2021/03/31 දිනට ශේෂ පිරික්සුමෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	හර	බැර
2020/04/01 දිනට ආදායම් බදු සඳහා වෙන් කිරීම .....		750,000
ගෙවූ ආදායම් බදු .....	900,000	

2021/03/31 න් අවසන් වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම් බද්ද රුපියල් 2400,000 කි. 2019/20 වර්ෂය සඳහා අවසාන බදු වගකීම ලෙස 600,000ක් එකඟවී ගෙවා ඇත.

ආදායම් ප්‍රකාශනය තුළ හඳුනාගත යුතු බදු වියදම වනුයේ,  
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ හඳුනාගත යුතු ශේෂය වනුයේ,

**අභ්‍යාසය 131**

සීමිත අනුර පොදු සමාගමේ 2021/03/31 දිනට ශේෂ පිරික්සුමෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	හර	බැර
ගෙවූ ආදායම් බදු .....	900,000	

2021/03/31 න් අවසන් වර්ෂය සඳහා ඇස්තමේන්තු කර ඇති ආදායම් බද්ද රුපියල් 1400,000 කි. 2019/20 වර්ෂය සඳහා අවසාන බදු වගකීම ලෙස 600,000ක් එකඟවී ගෙවා ඇත.

ආදායම් ප්‍රකාශනය තුළ හඳුනාගත යුතු බදු වියදම වනුයේ,  
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ හඳුනාගත යුතු ශේෂය වනුයේ,


**වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් (LKAS 10)**

ආයතනයක් විසින් වාර්තාකරන කාලච්ඡේදයක් සඳහා එම කාලච්ඡේදය තුළ සිදුවූ සියලු ගනුදෙනු ආවරණය කරමින් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනු ලැබේ. සාමාන්‍යයෙන් වාර්තාකරන කාලච්ඡේදයක් එක් වසරක අප්‍රේල් 01 න් ආරම්භ වී ඊළඟ වසරේ මාර්තු 31 න් අවසන් වේ. ඇතැම් ආයතන තම මූල්‍ය වාර්තාකරන කාලච්ඡේදය ලෙස දින දර්ශන වර්ෂය උපයෝගී කර ගනී. කෙසේ වෙතත් සකස් කිරීමට ගතවන කාලය සහ විගණනය වැනි ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයන් හේතුවෙන් නියත ලෙසම වාර්තාකරන කාලච්ඡේදය අවසාන දිනයේදී මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ආයතනයකට ප්‍රායෝගිකව සිදුකල නොහැක. එම නිසා වාර්තාකරන කාලච්ඡේදය අවසාන දිනය සහ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය ලැබෙන දිනය අතර කාල පරාසයක් පවතී.


ශ්‍රී.ලං.ගි.ප්‍ර 10 ට අනුව මෙම දිනයන් දෙක අතර කාලයේ සිදුවන සිදුවීම් හඳුනාගෙන මූල්‍ය ප්‍රකාශන තුළ ඉදිරිපත් කිරීම සම්බන්ධව සලකා බැලීමේ අවශ්‍යතාවයක් ආයතන වලට පවතී. මෙම සිදුවීම් අපට වාර්තාකරන කාලච්ඡේදයට පසු සිදුවීම් ලෙස හඳුනාගත හැකි ය.

උදාහරණ :- සීමා සහිත සම්පත් සමාගමේ මූල්‍ය වර්ෂය මාර්තු 31න් අවසන් විය. 2017.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන අප්‍රේල් 10 දින පිළියෙල කරනු ලැබීය. විගණකවරුන් විසින් එම මූල්‍ය ප්‍රකාශන අප්‍රේල් 30 දින විගණනය කර අවසාන කරනු ලැබී ය. මැයි 13 දින අධ්‍යක්ෂ මණ්ඩලය මූල්‍ය ප්‍රකාශනවලට අත්සන් කර අනුමත කරනු ලැබීය. මැයි 14 දින විගණකවරු විගණන වාර්තාව නිකුත් කරනු ලැබී ය. මැයි 15 දින සමාගම පුවත්පත් දැන්වීමක් මගින් මූල්‍ය තොරතුරු ප්‍රසිද්ධ කළ අතර මැයි 25 දින මහ සභා රැස්වීමේ දී මූල්‍ය ප්‍රකාශන කොටස්කරුවන් විසින් අනුමත කරනු ලැබී ය.

LKAS 10 ට අනුව වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් කාලය හඳුනාගන්න.



ප්‍රමිතියට අනුව වාර්තාකරන කාලච්ඡේදයට පසු සියලු සිදුවීම් වාර්තා කිරීමේ අවශ්‍යතාවයක් නැත. ගැලපිය යුතු සිදුවීම් වන්නේ වාර්තාකරන කාලච්ඡේදය අවසාන දිනට පැවති තත්වයන් පිළිබඳව වැඩිදුර සාක්ෂි සපයන සිදුවීම්ය. වාර්තාකරන කාලච්ඡේදයට පසු පැන නැගුණු තත්වයන් දක්වන සිදුවීම් වාර්තාකරන කාලච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන තුළ ගැලපිය යුතු නැත.



**ගලපන සිදුවීම්**

යම් සිදුවීමක් වාර්තාකරන කාලපරිච්ඡේදය අවසාන දිනට පැවති තත්වයන් පිළිබඳ සාක්ෂි සපයන සිදුවීමක් ලෙස හඳුනාගතහොත් එය වාර්තාකරන කාලච්ඡේදයට පසු ඇති වූ සිදුවීමක් වුවද මූල්‍ය ප්‍රකාශන තුළ වාර්තා කිරීම/ගැලපීම සිදු කළ යුතු ය.

(1) ව්‍යාපාරයේ කොඟ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තාකල අගයට වඩා අඩු අගයකට වාර්තාකරන දිනට පසුව අලෙවි කර ඇත්නම්, එය කාලච්ඡේදය අවසානයේ මූල්‍ය ප්‍රකාශන වල ගැලපිය යුතුයි.

උදාහරණ -

2021/03/31 දිනට පැවති කොඟයේ පිරිවැය රුපියල් 300,000ක්ද එදිනට ශුද්ධ උපලබ්ධි අගය රුපියල් 350,000ක් යැයිද උපකල්පනය කරන්න. එබැවින් 03/31 දිනට කොඟය, මූල්‍ය ප්‍රකාශන වල පිරිවැය හා ශුද්ධ උපලබ්ධි අගය යන දෙකෙන් අඩු අගය වන රුපියල් 300,000ට (පිරිවැයට) ගිණුම් පොත්වල වාර්තා වේ. කෙසේ නමුත් ඉහත කොඟය 2021 /04/ 25 දින රුපියල් 270,000කට විකුණනු ලැබී නම් සහ අධ්‍යක්ෂකවරුන් එදින වන විට මූල ප්‍රකාශන අනුමත කර නොමැති නම්, ඉහත කොඟයේ ශුද්ධ උපලබ්ධි අගය 270,000ක් ලෙස ගෙන මූල්‍ය ප්‍රකාශනවල ගැලපිය යුතුය. ඒ අනුව ඉහත සිදුවීම ගිණුම් වල පහත අයුරින් ගැලපිය යුතුය.

කොඟ කපා හැරීම් හර	30,000	
අවසන් කොඟ ගිණුම බැර		30,000

(2) කාලච්ඡේදය අවසානයේ පැවති ණයගැතියන්ගේ ශේෂය, ණයගැතියෙකු බුන්වත් වීම වැනි පසුව ලැබෙන තොරතුරු මත අඩු වීමකට තුඩු දේ නම් ඒ සඳහා ගැලපිය යුතු වේ.

උදාහරණ -

2021/03/31 දිනට ව්‍යාපාරයේ පොත් වල ණයගැති ශේෂය රුපියල් 500,000ක් විය. කෙසේ නමුත්, 2021/04/20 දින ඉහත ණයගැති ශේෂය තුළ ඇතුළත් රුපියල් 100,000ක ණයගැතියෙකු බුන්වත් වී ඇති බව සමාගමට දැනගන්නට ලැබී ඇත. ණයගැතියා බුන්වත් වීම පිළිබඳව වැඩිදුර තොරතුරු මූලය තත්ත්ව ප්‍රකාශන දිනට පසුව ලැබුණා වුවද අධ්‍යක්ෂකවරුන් විසින් 04/30 දින තෙක් මූල්‍ය ප්‍රකාශන අනුමත කර නොමැති නම් ඉහත සිදුවීම 2021/03/31 දිනට පිළියෙළ කරන ප්‍රකාශනවල ගැලපිය යුතු වේ. එය වාර්තා කිරීම සඳහා පහත ගැලපුම් සටහන් ඒ අනුව ඇතුළත් කෙරේ.

බොල් ණය ගිණුම හර	100,000
ණයගැති පාලන ගිණුම බැර	100,000

(3) කාලච්ඡේදය තුළදී පැනනැගුණු ආයතනයට විරුද්ධව පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන්යෙන් කාලච්ඡේදයෙන් පසුව දෙන අධිකරණ තීන්දුවක් මත ගෙවීමට සිදුවන වන්දි මුදල් සඳහා ගැලපීම් කළ යුතු වේ.

උදාහරණ -

2021/3/31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය තුළදී, ආයතනය විසින් සේවකයෙකු ඉවත් කරනු ලැබූ අතර ඔහු විසින් ආයතනයට එදිරිව වන්දි මුදල් ඉල්ලා නඩුවක් පවරා තිබුණි. නඩුව පිළිබඳ තීන්දුව 2021/03/31 දින තෙක් ලැබී නොතිබුණු අතර නීතිඥයන්ගේ මතය වූයේ 03/31 දිනට පවතින තොරතුරු අනුව වන්දි මුදලක් ගෙවීම අවශ්‍ය නොවන බවයි. කෙසේ නමුත්, 2021/05/25 දින අධිකරණය විසින් රුපියල් 500,000ක වන්දි මුදලක් ගෙවන ලෙසට තීන්දු කරන ලදී. 05/25 වන දින තෙක් අධ්‍යක්ෂකවරුන් මූල්‍ය ප්‍රකාශන අනුමත කර නොමැති නම්, ඉහත වන්දි මුදල් සඳහා වෙන් කිරීමක් මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම අවශ්‍ය වේ. ඒ අනුව, පහත සඳහන් ගැලපුම් සටහන ගිණුම් පොත් වලට ඇතුළත් කළ යුතුයි.

සේවක වන්දි වියදම් හර	500,000
ගෙවිය යුතු සේවක වන්දි බැර	500,000

ඉහත සිදුවීම් වලට අමතරව කාලච්ඡේදයෙන් පසුව සිදුවන පහත සඳහන් සිදුවීම් සඳහා ද ගැලපීම් සිදු කිරීම අවශ්‍ය වේ.

- වාර්තාකරන දිනට පෙර අත්පත් කරගත් හෝ විකුණනු ලැබූ දේපල, පිරිසික හා උපකරණ සම්බන්ධව ගැනුම් මිල හෝ විකුණුම් මිල තීරණය කිරීම
- රක්ෂණ ආයතනයකින් ඉල්ලා ඇති වන්දි සඳහා වන්දි මුදල් තීරණය වීම
- යම් වරදක් හෝ වංචාවක් හෙළිදරව් වීම
- වාර්තාකරන දිනට ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් ඇතැයි උපකල්පනය කර තිබුණද පසුව සිදුවන යම් සිදුවීමක් හේතුවෙන් අඛණ්ඩ පැවැත්මට හානි සිදුවීම

### ගැලපුම් නොකරන සිදුවීම්

ආයතනය විසින් යම් සිදුවීමක් වාර්තාකරන කාලපරිච්ඡේදය අවසාන දිනට පැවති තත්වයන් පිළිබඳ සාක්ෂි සපයන සිදුවීමක් ලෙස හඳුනා නොගතහොත් එය මූල්‍ය ප්‍රකාශන තුළ වාර්තා කිරීම/ ගැලපීම සිදු නොකළ යුතුය.

#### ගැලපුම් නොකරන සිදුවීම් සඳහා උදාහරණ

(1) සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ යෝජනා කිරීම

කාලච්ඡේදයේ අවසාන දිනට පෙර හෝ පසුව සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ යෝජනා කිරීම ගිණුම් පොත් වල ගලපනු නොලැබේ. ඊට හේතුව, සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ගෙවීම අනුමත කළ හැක්කේ වාර්ෂික මහා සභා රැස්වීමේදී කොටස් හිමියන් විසින්ම වීමයි. ඒ අනුව සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශයක් යෝජනා කර ඇත්නම් ඒවා ගිණුම්වල නොගලපන අතර ප්‍රමාණාත්මක වේ නම් සටහනක් මගින් අනාවරණය කරනු ලැබේ.

(2) වාර්තා කරන කාලච්ඡේදයට පසුව ව්‍යාපාරය සතු ආයෝජන වල වෙළඳපල අගය පහළ යාම

(3) වාර්තා කරන කාලච්ඡේදයට කාලච්ඡේදයෙන් පසුව ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත කර්මාන්තශාලාව හෝ එහි තොග හෝ විනාශ වීම

(4) වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු විදේශ විනිමය අනුපාතයන් ගේ වෙනස්වීම් වීම මත ඇතිවන විශාල අලාභයන්

#### අතිරේක කියවීම්

ගැමුණු මැනුරැක්වරස් විසින් 2017 මාර්තු 31 දිනට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ අතර අයිතිකරු විසින් 2017 සැප්තැම්බර් 30 දින මූල්‍ය ප්‍රකාශනවලට අත්සන් තබන ලදී. එම මාස 06 ක කාලය තුළ පහත ගනුදෙනු ආයතනය තුළ සිදුවිය. මෙම ගනුදෙනු සමග මූල්‍ය ප්‍රකාශනවල ගැලපුම් සිදු කළ යුතුද යන්න තීරණය කරන්න.

2017.04.15 - ආයතනයේ රු. 150,000 ක ණයගැතියෙකුගේ බුන්වත් වීමක් අසන්නට ලැබුණි.

2017.04.20 - රුපියල් මිලියන 1.5 ක් වටිනා ආයතනයේ ප්‍රධාන නිෂ්පාදන පිරියතයක් විදුලි කාන්දුවක් හේතුවෙන් විනාශ විය.

2017.07.05 - කොටස් වෙළඳපොළෙහි හැසිරීමේ වෙනස් වීමක් හේතුවෙන් ආයතනය තම ආයෝජන වටිනාකමෙහි රු. 950,000 ක අඩු වීමක් හඳුනා ගන්නා ලදී.

දැන් අපට එක් එක් අවස්ථාව වෙන වෙනම සලකා බැලිය හැකිය.

- 2017 අප්‍රේල් 15 දින ආයතනය විසින් ණයගැතියෙකුගේ බුන්වත් වීමක් හඳුනා ගන්නා ලදී. වාර්තාකරන කාලච්ඡේදයට පසු ණයගැතියෙකුගේ බුන්වත් වීමක් සාමාන්‍යයෙන් වාර්තාකරන කාලච්ඡේදය අවසානයේ අලාභයක් පැවති බව තහවුරු කරයි. මන්ද යත් යම් අයෙකු බුන්වත් වීමට පෙර සාමාන්‍යයෙන් පෙර සලකුණු පෙන්වනු ලබයි. මෙලෙස වාර්තාකරන කාලච්ඡේදය අවසාන වන විට පැවැත්ම පිළිබඳ තහවුරුවක් තිබූ නිසා මූල්‍ය ප්‍රකාශන වල ගැලපුම් සිදු කළ යුතුය.
- 2017 අප්‍රේල් 20 දින පිරියතය විනාශ වී ඇත්තේ විදුලි කාන්දුවක් හේතුවෙනි. එම නිසා මෙම අලාභය වාර්තාකරන කාලච්ඡේදය අවසන් වන විට පැවැති බවට කිසිදු සාක්ෂියක් නැත. එම නිසා මෙය මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීමක් පමණක් අවශ්‍ය වන ගැනපීමක් අවශ්‍ය නොවන සිද්ධියක් ලෙස අපට හඳුනාගත හැකිය.
- අවසාන සිදුවීමද සිදුව ඇත්තේ අනපේක්ෂිත හේතුවක ප්‍රතිඵලයක් වශයෙනි. වත්කමේ අගය අඩු වීමක් සිදුවුවද වාර්තාකරන කාලච්ඡේදය අවසන් වන විට පැවැති බවට කිසිදු සාක්ෂියක් නැති නිසා මූල්‍ය ප්‍රකාශන තුළ ගැලපීමක් අවශ්‍ය නොවේ. ප්‍රමාණාත්මක හෙළිදරව් කිරීමක් පමණක් ප්‍රමාණවත් වේ.

**අභ්‍යාසය 132**

01. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - 10 (LKAS 10) වාර්තාකරන කාලච්ඡේදයට පසු සිදුවීම් අනුව, වාර්තාකරන කාලච්ඡේදයට පසු නොගලපන සිදුවීම් (non-adjusting events) ලෙස සලකනු ලබන්නේ පහත සඳහන් කුමන සිදුවීම් ද?

- (a) වාර්තාකරන කාලච්ඡේදයට පසු ප්‍රකාශිත ලාභාංශ.
- (b) වාර්තාකරන කාලච්ඡේදයට පසු ප්‍රධාන නිෂ්පාදන පිරිසතයක් ගින්නෙන් විනාශ වීම.

- (1) (a) පමණි
- (2) (b) පමණි
- (3) (a) සහ (b) පමණි
- (4) ඉහත සඳහන් කිසිවක් නොවේ

(ලකුණු 02)  
**(AAT - July 2016)**

### ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් සඳහා ගිණුම් නැඹීම (LKAS 37)

#### ප්‍රතිපාදන සඳහා ගිණුම්කරණය

ආයතනයකට ඔවුන්ගේ මූල්‍ය ප්‍රකාශන තුළ අවිනිශ්චිතතා වෙනුවෙන් ප්‍රතිපාදන සිදුකිරීමට සිදු වේ.

ප්‍රතිපාදන යනු අවිනිශ්චිත කල්මැනීමක් හෝ අගයක් සහිත වගකීමකි. (කාලය හෝ වටිනාකම අවිනිශ්චිත වගකීමකි) එම නිසා ප්‍රතිපාදන, වෙළඳ ගෙවිය යුතු දෑ හා උපවිනයන් වැනි අනෙකුත් වගකීම් වලින් වෙන් කොට හඳුනාගත හැකිය. මන්ද යත් එය වගකීම් වර්ගයක් වුවත් කාලය හෝ අගය අවිනිශ්චිත බැවිනි.

නිදසුන් -

- සේවක වන්දි සඳහා වෙන් කිරීම්
- වගකීම් සහතික වියදම් සඳහා වෙන්කිරීම්

#### ප්‍රතිපාදනයක් ගිණුම්ගත කළ යුත්තේ,

01. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ දී බැඳීමක් ඇතිවිට (නෛතික හෝ උද්පාදිත)
02. එම බැඳීම පියවීමේ දී ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලායනු ඇතැයි භව්‍යතාවක් ඇති විට.
03. බැඳීමේ ප්‍රමාණය පිළිබඳ විශ්වාසදායී තක්සේරුවක් කළ හැකිවිට දී පමණි.

ඉහත සඳහන් කොන්දේසි සපුරාලන්නේ නොමැති නම් ඒවා ප්‍රතිපාදන ලෙස නොසලකයි.

#### අසම්භාව්‍ය වගකීම්

- ආයතනයක සම්පූර්ණ පාලනයට යටත් නොවන අවිනිශ්චිත අනාගත සිදුවීම් එකක් හෝ වැඩි ප්‍රමාණයක් සිදුවීම හෝ නොවීම මත ඇතිවිය හැකි, අතීත සිදුවීම් මත පැන නගින විය හැකි බැඳීමක්,

හෝ

- අතීත සිදුවීම් වලින් පැන නගින, එහෙත් බැඳීම පියවීම පිණිස ආර්ථික ප්‍රතිලාභවලින් යුක්ත වූ සම්පත් පිටතට ගලා යාමේ භව්‍යතාවයන් නොමැති වීම; හෝ බැඳීමේ ප්‍රමාණය ප්‍රමාණවත් විශ්වසනීයත්වයකින් මැනිය නොහැකි වීම හේතුවෙන් හඳුනා නොගන්නා ප්‍රවර්තන බැඳීමක් අසම්භාව්‍ය වගකීමක් ලෙස හැඳින්වේ.

හඳුනාගැනීමේ නිර්ණායකය සම්පූර්ණ නොවන නිසා ප්‍රමිතය මගින් අසම්භාව්‍ය වගකීම් ගිණුම්ගත කිරීමේ අවශ්‍යතාවයක් නොපෙන්වයි. කෙසේ වෙතත් පියවීමේදී සම්පත් පිටතට ගලා යාමේ භව්‍යතාවය දුරස්ථ විටෙක හැර හෙළිදරව් කිරීමක් අවශ්‍ය වේ.

**උදාහරණ**

ඩේවිඩ් පෙරේරා සහ පුත්‍රයෝ විලවුන් නිෂ්පාදන ආයතනයකි. විලවුන් මිලට ගත් ගනුදෙනුකරුවන් තිදෙනෙක් ඔවුන් මිලට ගත් විලවුන් බාල තත්වයේ පැවති බැවින් ඔවුන්ට හානිදායක වූ බව පවසමින් එම ආයතනයට විරුද්ධව නඩු මගට පිවිසෙන ලදී. 2015 දෙසැම්බර් 15 දින ආයතනයෙන් හානි ඉල්ලා අධිකරණ විභාගය ආරම්භ වූ අතර වගකීම නිරවුල් නොවීය. වසර අවසානයේ දී ආයතනයේ නීතිඥයින් ලිපියක් මගින් දන්වා සිටියේ ආයතනය වගකීමට නොබැඳීමේ හවසනාවයක් ඇති බවයි. කෙසේවෙතත් ඊළඟ මූල්‍ය වර්ෂය අවසානයේදී (2016/2017) නීතිඥයින්ගේ අදහස වූයේ ආයතනයට වන්දි ලෙස රුපියල් 500,000ක් ගෙවීමට සිදුවිය හැකි බවයි.

මෙම ගැටළුව අපට වසර දෙක සඳහා වෙන වෙනම සැලකිය හැකිය.

2015/2016 වර්ෂයේ දී අතීතයේ දී ඇතිවූ සිද්ධියෙහි ප්‍රවතිඵලයක් ලෙස පැන නගින බැඳියාවක් නැත. එම නිසා මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රතිපාදනයක් අවශ්‍ය නොවන අතර අපට එය අසම්භාව්‍ය වගකීමක් ලෙස හෙළිදරව් කිරීමක් පමණක් සිදුකළ හැකිය.

2016/2017 වර්ෂයේ දී නීතිඥයින්ගේ තහවුරුවට අනුව වර්තමාන බැඳියාවක් පවතී. එම නිසා වගකීම පියවීමේදී අවශ්‍ය වේ යැයි සිතන හොඳම ඇස්තමේන්තුවට අනුව මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රතිපාදනයක් කිරීම අවශ්‍ය වේ.

මේ සඳහා පහත පරිදි ගිණුම් තැබීම සිදුකළ හැක.

වන්දි නඩු වන්දි වියදම් ගිණුම් හර	500,000
නඩු වන්දි සඳහා වෙන් කිරීම් බැර	500,000

නඩු වන්දි වියදම් ගිණුම් ශේෂය ආදායම් ප්‍රකාශනයට මාරු කළ යුතු අතර එය වෙනත් වියදම් යටතේ පෙන්විය යුතුයි.

වන්දි සඳහා වෙන් කිරීම් ගිණුම, ප්‍රතිපාදන ගිණුමක් වන අතර එය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ පෙන්විය යුතුයි.

**අසම්භාව්‍ය වත්කම්**

අස්තීත්වයේ සම්පූර්ණ පාලනයෙන් තොර වූ අවිනිශ්චිත අනාගත සිදුවීම් එකක් හෝ වැඩි ප්‍රමාණයක් සිදුවීම හෝ සිදු නොවීම මගින් පමණක් පැවැත්ම තහවුරු කෙරෙන සහ අතීත සිදුවීම්වලින් පැන නැගිය හැකි වත්කමක් අසම්භාව්‍ය වත්කමක් වේ.

අසම්භාව්‍ය වත්කම් වෙනුවෙන් ද ප්‍රමිතියේ අවශ්‍යතාවය වන්නේ හෙළිදරව් කිරීමක් පමණි. කෙසේ වුව ද අදායම උපලබ්ධි වීම බොහෝ සෙයින් නිශ්චිත වනවිට සම්බන්ධිත වත්කම අසම්භාව්‍ය වත්කමක් නොවන අතර එහි හඳුනා ගැනීම උචිත වේ.

**උදාහරණ –**

ව්‍යාපාරය සතු ඉඩමක් රජය විසින් පවරා ගනු ලැබූ අතර මේ සඳහා වන්දි ඉල්ලා ව්‍යාපාරය විසින් රජයට එරෙහිව නඩුවක් පවරා ඇත. නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට එළැඹිය නොහැකි බව සමාගමේ නීතිඥයන්ගේ මතය යි. නඩු තීන්දුව කුමක් වේ ද යන්න තවමත් අවිනිශ්චිත බැවින් ආයතනයට ඒ අනුව වත්කමක් හඳුනාගත නොහැක. එබැවින් ඉහත නඩු වන්දි ලැබීම සඳහා සමාගමට ඇති හිමිකම අසම්භාව්‍ය වත්කමක් ලෙස සැලකිය හැක.

## සමාගම් මූල්‍ය ප්‍රකාශ

සමාගමක මූල්‍ය ප්‍රකාශ වර්ග දෙකකට බෙදිය හැකිය.

- (1) විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ
- (2) ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශ

### විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ

සමාගමක් තම කටයුතු පිළිබඳ සවිස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ කට්ටලයක් අධ්‍යක්ෂවරුන්ගේ සමාලෝචනය සඳහා සකස් කෙරේ. මෙම මූල්‍ය ප්‍රකාශ සකස් කිරීම හුදෙක් සමාගමේ අභ්‍යන්තර අවශ්‍යතාවයක් මිස නෛතික අවශ්‍යතාවයක් නොවේ.

විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශ සඳහා පිළිගත් ආකෘතියක් නොමැති වුවත් ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත යටතේ දක්වා ඇති ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශවල ආකෘති ප්‍රසාරණය කරමින් හැකිතාක් දත්තයන් ඇතුළත් කරමින් මෙම මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීම සුදුසු වේ.

### ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශ

සමාගමක් විසින් සමාගම කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීම සඳහා සමාගම් පනතේ හා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනතේ විධිවිධානයන්ට අනුකූලව පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශ ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශ වේ.

ප්‍රකාශිත මූල්‍ය ප්‍රකාශ සියලු ම දත්තයන් විස්තරාත්මකව අන්තර්ගත නොකොට සමාගම් පනතේ හා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනතේ සඳහන් නෛතික අවශ්‍යතාවයන් සපුරාලන ආකාරයටත්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි නිර්දේශවලට අනුකූල වන ආකාරයටත්, අනාවරණය කළ යුතු අවම දත්තයන් පමණක් ඇතුළත් කොට පිළියෙල කෙරේ.

**විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශවල ආකෘතිය**

සීමාසහිත ..... සමාගම  
2021/03/31 දිනෙන් අවසන් වසර සඳහා  
විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය

විකුණුම්		XXX
අඩුකලා : ආපසු එවුම්		(XX)
		XXX
<b>අඩුකලා: විකුණුම් පිරිවැය</b>		
ආරම්භක තොගය	XX	
ගැණුම්	XXX	
අඩුකලා: ආපසු යැවුම්	(XX)	
	XXX	
එකතුකලා: ගෙන ඒමේ කුලී	XX	
අඩුකලා: අවසාන තොගය	(XX)	(XXX)
දළ ලාභය		XXX
<b>එකතු කලා : වෙනත් ආදායම්</b>		
ලැබූ වට්ටම්	XX	
ස්ථාවර තැන්පතු පොලී	XX	
ස්ථාවර වත්කම් විකිණීමෙන් ලැබූ ලාභ	XX	XX
		XXX
<b>බෙදාහැරීමේ වියදම්</b>		
ප්‍රචාරණය	XX	
බෙදාහැරීමේ වියදම්	XX	
ගෙන යාමේ කුලී	XX	
බොල් හා අඩමාණ ණය	XX	
දුන් වට්ටම්	XX	
විකුණුම් වියදම්	XX	
බෙදාහැරීමේ රථ ධාවන වියදම්	XX	
බෙදාහැරීමේ රථ ක්‍රියාවීම්	XX	(XX)
		XXX
<b>පරිපාලන පිරිවැය</b>		
කුලී හා වරිපනම්	XX	
විදුලිය ගාස්තු	XX	
රක්‍ෂණ ගාස්තු	XX	
කාර්යාල වැටුප් හා වේතන	XX	
අධ්‍යක්ෂ වැටුප්	XX	
විගණන ගාස්තු	XX	
මුද්‍රණ හා තැපැල් වියදම්	XX	
ගොඩනැගිලි කණයවීම්	XX	
කාර්යාල උපකරණ ක්‍රියාවීම්	XX	(XX)
		XXX
<b>වෙනත් පිරිවැය</b>		
තොග කපාහැරීම්	XX	
පරිත්‍යාග	XX	
ස්ථාවර වත්කම් විකිණීමෙන් සිදු වූ පාඩු	XX	
තොග හානිවීම්	XX	(XX)
		XXX
<b>මූල්‍ය පිරිවැය</b>		
ණයකර පොලී	XX	

ණය පොලී	XX	
බැංකු ගාස්තු	XX	(XX)
<b>බදු පෙර ලාභය</b>		<b>XXX</b>
ආදායම් බදු		(XX)
<b>වර්ගයේ ලාභය</b>		<b>XXX</b>
<u>වෙනත් විස්තීරණ ආදායම</u>		
ප්‍රත්‍යාගණන අතිරික්තයේ වෙනස්වීම්		XX
<b>මුළු විස්තීරණ ආදායම</b>		<b>XXX</b>

සීමාසහිත ..... සමාගම  
2017/03/31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශය

වත්කම්	පිරිවැය / ප්‍රත්‍යාගණන අගය	සමුච්චිත කෂය වෙන්කිරීම	ශුද්ධ අගය
<b>ජංගම නොවන වත්කම්</b>			
ඉඩම්	XXX		XXX
ගොඩනැගිලි	XXX	XX	XXX
යන්ත්‍ර හා උපකරණ	XXX	XX	XXX
මෝටර් වාහන	XXX	XX	XXX
කාර්යාල උපකරණ	XXX	XX	XXX
ගෘහභාණ්ඩ හා සවිකිරීම්	XXX	XX	XXX
	<b>XXX</b>	<b>XX</b>	<b>XXX</b>
ආයෝජන			XXX
කීර්තිනාමය			XXX
ස්ථාවර තැන්පතු			XXX
<b>ජංගම වත්කම්</b>			
තොගය - අමුද්‍රව්‍ය	XXX		
- නොනිමි ද්‍රව්‍ය	XXX		
- නිමි ද්‍රව්‍ය	XXX	XXX	
ණයගැතියෝ	XXX		
අඩුකළා : අඩුමාණ ණය සඳහා වෙන්කිරීම	(XXX)	XXX	
ඉදිරියට ගෙවූ වියදම්		XXX	
ලැබිය යුතු ආදායම්		XXX	
වෙළෙඳ ආයෝජන		XXX	
බැංකු ශේෂය		XXX	
මුදල් ශේෂය		XXX	XXX
<b>මුළු වත්කම්</b>			<b>XXX</b>
<b>ස්කන්ධය හා වගකීම්</b>			
<b>ප්‍රකාශිත ප්‍රාග්ධනය</b>			
සාමාන්‍ය කොටස්		XXX	
වරණීය කොටස්		XXX	XXX
<b>සංචිත</b>			
ප්‍රත්‍යාගණන සංචිතය		XXX	
පොදු සංචිතය		XXX	
රඳවා ගත් ලාභය		XXX	XXX
<b>මුළු ස්කන්ධය</b>			<b>XXX</b>
<b>ජංගම නොවන වගකීම්</b>			
ණයකර		XXX	
බැංකු ණය		XXX	
සේවක පාරිතෝෂික වෙන්කිරීම්		XXX	XXX
<b>ජංගම වගකීම්</b>			
ණයහිමියෝ		XXX	
උපචිත වියදම්		XXX	
කලින් ලැබූ ආදායම්		XXX	
උපචිත ණයකර පොලී		XXX	

ආදායම් බදු වෙන්කිරීම්	XXX	
සේවක වන්දි සඳහා වෙන් කිරීම්	XXX	
ගෙවිය යුතු ලාභාංශ බදු	XXX	
ගෙවිය යුතු එකතු කළ අගය මත බදු	XXX	
ගෙවිය යුතු EPF හා ETF	XXX	XXX
<b>මුළු ස්කන්ධය හා වගකීම්</b>		<b>XXX</b>

**ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය**

සමාගමක් ස්කන්ධයේ වැඩි හෝ අඩුවීම ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය තුළින් නිරූපනය වේ. මෙම ස්කන්ධයේ වෙනස්වීම් යනු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොටසක් ලෙස පෙන්වන අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ වෙනස්වීම් වේ. තනි ව්‍යාපාරයක් නම්, පහත දක්වා ඇති පරිදි අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනයේ වෙනස්වීම් සිදුවේ.

වර්ෂය ආරම්භයේ ප්‍රාග්ධනය	XXX
එකතු කළා : අතිරේක ප්‍රාග්ධනය	XXX
වර්ෂයේ ලාභය	XXX
අඩුකළා : වර්ෂය තුළදී සිදුකල ගැනිලි	(XXX)
වර්ෂය අවසානයේ ප්‍රාග්ධනය	<u>XXX</u>

හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශනවල කොටසක් වන හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් තුළින් ස්කන්ධයේ වෙනස්වීම් ඉදිරිපත් කරයි. නමුත් සමාගමක් ස්කන්ධයේ වෙනස්වීම්, මූල්‍ය ප්‍රකාශවල එක් සංරචකයක් වන "ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය" තුළින් පහත පරිදි ගෙන හැර දක්වයි.

සීමාසහිත ..... සමාගම  
2017/03/31න් අවසන් වර්ෂය සඳහා හිමිකම් වෙන්ස්වීමේ ප්‍රකාශනය

	සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය	වර්ණිය කොටස් ප්‍රාග්ධනය	ප්‍රත්‍යාගණන සංචිත	පොදු සංචිත	රඳවාගත් ඉපයුම්	එකතුව
ආරම්භක ශේෂය	1,500	500	200	400	800	3,400
මුළු විස්තීරණ ආදායම			800		1,000	1,800
පොදු සංචිතයට මාරු කිරීම				200	(200)	-
ප්‍රසාද කොටස් නිකුතුව	300			(300)		-
නව කොටස් නිකුතුව	400					400
ලාභාංශ - සාමාන්‍ය කොටස්					(400)	(400)
ලාභාංශ - වර්ණිය කොටස්					(200)	(200)
<b>අවසාන ශේෂය</b>	<b>2,200</b>	<b>500</b>	<b>1,000</b>	<b>300</b>	<b>1,000</b>	<b>5,000</b>

**අභ්‍යාසය 133**

සීමිත නිහාල් පොදු සමාගමේ 2020/04/01 දිනට ශේෂ පිරික්සුමෙන් පහත ශේෂ උපුටා ගන්නා ලදී.

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (රු. 10 කොටස්) .....	2000,000
වරණීය කොටස් ප්‍රාග්ධනය .....	1000,000
පොදු සංචිතය .....	200,000
ප්‍රත්‍යාගණන සංචිත .....	300,000
රඳවාගත් ඉපයුම් .....	1800,000

පහත සඳහන් අතිරේක තොරතුරු ඔබට සපයා ඇත.

(1) 2021/03/31 අවසන් වර්ෂය සඳහා සමාගමේ මුළු විස්තීරණ ආදායම රුපියල් 4500,000 විය. විස්තීරණ ආදායම පහත පරිදි සකස් වී ඇත.

බදු පසු ශුද්ධ ලාභය .....	4000,000
ප්‍රත්‍යාගණන ලාභය .....	<u>500,000</u>
<b>මුළු විස්තීරණ ආදායම .....</b>	<b><u>4500,000</u></b>

(2) 2021/03/31 දිනට සමාගම විසින් පිරිවැය රුපියල් 1500,000 ක් වූ ඉඩමක් රුපියල් 2000,000කට ප්‍රත්‍යාගණනය කරන ලදී.

(3) වර්ෂය තුළ සමාගම විසින් සාමාන්‍ය කොටස් හිමියන් සඳහා අතුරු ලාභාංශ ලෙස 500,000 ක් ගෙවා ඇති අතර වරණීය ලාභාංශ ලෙස 200,000ක් ගෙවා ඇත.

(4) 2021/03/31න් අවසන් වර්ෂය සඳහා අධ්‍යක්ෂකවරුන් විසින් පහත තීරණ ගෙන ඇත.

- රඳවාගත් ඉපයුම් වලින් පොදු සංචිතයට රුපියල් 500,000ක් මාරු කිරීම
- සෑම කොටස් 5කටම 1ක් ලෙස (රු. 10 කොටස්) පොදු සංචිත භාවිතා කරමින් ප්‍රසාද කොටස් නිකුතුවක් කිරීම
- සාමාන්‍ය කොටස් හිමියන්ට රුපියල් 600,000ක් ලාභාංශ ලෙස ගෙවීමට යෝජනා කර ඇත

ඔබ විසින් 2021/03/31 අවසන් වර්ෂය සඳහා සමාගමේ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය පිළියෙල කරන්න.

**අභ්‍යාසය 134**

සීමිත අනිල් පොදු සමාගමේ 2020/04/01 දිනට ශේෂ පිරික්සුමෙන් පහත ශේෂ උපුටා ගන්නා ලදී.

සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (රු. 15 කොටස්) .....	3000,000
වරණීය කොටස් ප්‍රාග්ධනය .....	1000,000
පොදු සංචිතය .....	400,000
ප්‍රත්‍යාගණන සංචිත .....	200,000
රඳවාගත් ඉපයුම් .....	1800,000

පහත සඳහන් අතිරේක තොරතුරු ඔබට සපයා ඇත.

- (1) 2021/03/31 අවසන් වර්ෂය සඳහා සමාගමේ බදු පසු ශුද්ධ ලාභය රුපියල් 3500,000 විය.
- (2) 2021/03/31 දිනට සමාගම විසින් රුපියල් 2500,000 ක් වූ ඉඩමක් රුපියල් 2000,000කට දෙවන වරට ප්‍රත්‍යාගණනය කරන ලදී. ඉහත ප්‍රත්‍යාගණන සංචිතය මගින් දැක්වෙනුයේ පළමු වර ඉඩම ප්‍රත්‍යාගණනයෙන් ලැබූ ලාභයයි.
- (3) වර්ෂය තුළ සමාගම විසින් සාමාන්‍ය කොටස් හිමියන් සඳහා අතුරු ලාභාංශ ලෙස 700,000 ක් ගෙවා ඇති අතර වරණීය ලාභාංශ ලෙස 100,000ක් ගෙවා ඇත.
- (4) සෑම කොටස් 5කටම 1ක් ලෙස, කොටසක් රු. 20 බැගින් හිමිකම් නිකුතුවක් සිදු කර ඇත.
- (5) 2021/03/31න් අවසන් වර්ෂය සඳහා අධ්‍යක්ෂකවරුන් විසින් පහත තීරණ ගෙන ඇත.
  - රඳවාගත් ඉපයුම් වලින් පොදු සංචිතයට රුපියල් 100,000ක් මාරු කිරීම
  - සෑම කොටස් 5කටම 1ක් ලෙස, කොටසක් රු. 20 බැගින් හිමිකම් නිකුතුවක් සිදු කර ඇත
  - සාමාන්‍ය කොටස් හිමියන්ට රුපියල් 600,000ක් ලාභාංශ ලෙස ගෙවීමට යෝජනා කර ඇත

ඔබ විසින් 2021/03/31 අවසන් වර්ෂය සඳහා සමාගමේ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය පිළියෙල කරන්න.

**අන්‍යසය 135**

**සමාසනිත උදාර (පොද්ගලික) සමාගමේ, 2020 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම පහත පරිදි වේ:**

(රු. '000)

	හර	බැර
ප්‍රකාශිත ප්‍රාග්ධනය (සාමාන්‍ය කොටස් 2,000,000)		108,000
2019 අප්‍රේල් 01 දිනට, රඳවාගත් ඉපයීම්		45,600
2019 අප්‍රේල් 01 දිනට, පොදු සංචිතය		20,000
10% ණයකර		20,000
ඉඩම සහ ගොඩනැගිලි - පිරිවැයට (ඉඩම රු. මිලියන 40)	100,000	
මෝටර් වාහන - පිරිවැයට	75,000	
පිරිසත සහ උපකරණ - පිරිවැයට	120,000	
2019 අප්‍රේල් 01 දිනට සමුච්චිත ක්ෂයවීම්:		
ගොඩනැගිලි		32,000
මෝටර් වාහන		30,000
පිරිසත සහ උපකරණ		48,000
2019 අප්‍රේල් 01 දිනට, වෙළෙඳ ලැබිය යුතු මුදල් සඳහා ප්‍රතිපාදනය		5,080
2020 මාර්තු 31 දිනට, භාගය	54,900	
වෙළෙඳ ලැබිය යුතු මුදල්	84,300	
අනෙකුත් මුදල් සහ බැංකුවේ මුදල්	15,230	
වෙළෙඳ ගෙවිය යුතු මුදල්		8,000
විකුණුම්		919,500
විකුණුම් පිරිවැය	648,300	
ගමන් ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු	15,400	
ප්‍රචාරණය	10,600	
විකුණුම් කොමිස්	7,600	
වැටුප් සහ වේතන	56,000	
මුද්‍රණ හා ලිපිව්‍යාප්ත	2,400	
විදුලිය සහ ජලය	8,600	
දුරකථන ගාස්තු	3,800	
බැංකු ගාස්තු	250	
අපේක්ෂා කළ හැකි වියදම්	2,400	
රක්ෂණ වියදම්	3,600	
ණයකර පොලී	1,000	
සාමාන්‍ය කොටස් සඳහා ගෙවූ අතුරු ලාභාංශ	27,500	
2019 අප්‍රේල් 01 දිනට ආදායම් බදු වෙන්කිරීම		16,000
ගෙවූ ආදායම් බදු	15,300	
	<b>1,252,180</b>	<b>1,252,180</b>

පහත සඳහන් අභිපේක්ෂා තොරතුරු ද සපයා ඇත:

- (1) සමාගමේ 2020 මාර්තු 31 දිනට පැවති අවසන් තොගය ගණනය කොට එය පිරිවැයට අගය කරන ලදී. අවසන් තොගය තුළ ඇතුළත් වූ රු.4,900,000/- කට මිලට ගත් තොගයක් යල් පැන ඇති අතර, එම තොගය 2020 අප්‍රේල් මාසයේදී රු.4,200,000/- කට විකිණීමට අපේක්ෂිතය. මේ සම්බන්ධයෙන් කිසිදු ගැලපීමක් ගිණුම් පොත්වල සිදුකර නොතිබුණි.
- (2) සමාගම වෙත රු.2,300,000/- ක් අයවිය යුතුව තිබූ ගනුදෙනුකරුවෙකුට 2020 අප්‍රේල් 20 දින ශුන්‍යවත්කමක් ප්‍රකාශයට පත්කරන ලදී. වෙළෙඳ ලැබිය යුතු මුදල් පිළිබඳ සිදුකළ අවසන් සමාලෝචනයෙන් පසුව, 2020 මාර්තු 31 දිනට පැවති ඉතිරි වෙළෙඳ ලැබිය යුතු මුදල් ශේෂය මත 10% ක ප්‍රතිපාදනයක් පවත්වාගෙන යාමට ද තීරණය කරන ලදී.
- (3) 2020 මාර්තු 31 දිනට, පහත සඳහන් උපවිභව වියදම් සහ ඉදිරියට කළ වියදම් ගිණුම්ගත කළ යුතුව ඇත:

	රු.
උපවිභව වියදම්	100,000
ඉදිරියට කළ අපේක්ෂා කළ සහ නඩත්තු වියදම්	200,000

- (4) දේපළ, පිරිසත සහ උපකරණ පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලබයි. දේපළ, පිරිසත සහ උපකරණවල ප්‍රයෝජනවත් ආයු කාලය පහත සඳහන් පරිදි වේ:

ගොඩනැගිලි	වර්ෂ 20
මෝටර් වාහන	වර්ෂ 10
පිරිසත සහ උපකරණ	වර්ෂ 15

- (5) 2018/19 තක්සේරු වර්ෂය සඳහා අවසන් ආදායම් බදු වගකීම රු.15,300,000/- ක් වූ අතර, එය ප්‍රවර්තන වර්ෂය තුළදී ගෙවන ලදී. 2019/20 තක්සේරු වර්ෂය සඳහා ඇස්තමේන්තුගත කරන ලද ආදායම් බදු වගකීම රු.11,500,000/- කි.
- (6) සමාගම, 2019 අප්‍රේල් 01 දින, නාමික අගය රු.1,000/- බැගින් වූ 10% ණයකර 20,000 ක් නිකුත් කරන ලදී. පොලිය, අර්ධ වර්ෂිකව ගෙවිය යුතු වූ අතර, කාලවිච්ඡේදය තුළ ගෙවූ පොලිය, ණයකර පොලී ගිණුමට අයකර තිබුණි.
- (7) 2020 මාර්තු 31 දින, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රඳවාගත් ඉපයීම්වලින් රු.10,000,000/- ක් පොදු සංවිකායට මාරු කිරීමට තීරණය කරන ලදී.
- (8) 2020 මාර්තු 31 ක් අවසන් වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2020 ජූලි 31 දින අනුමැතිය ලබාදෙන ලදී.

**මබ විසින් කළ යුතු දෑ:**

**සීමාසහිත උදාර (පොද්ගලික) සමාගමේ,** කළමනාකාරිත්වයේ හාවිතය සඳහා, පහත සඳහන් දෑ පිලියෙල කරන්න:

- (a) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය). (ලකුණු 13)
- (b) 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. (ලකුණු 12)  
(මුළු ලකුණු 25)

අන්‍යය 136

සමායන බිඳවී මාව (පොද්ගලික) සමාගමේ, 2020 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම පහත පරිදි වේ:

(රු. '000)

	හර	බැර
2019 අප්‍රේල් 01 දිනට ප්‍රකාශිත ප්‍රාග්ධනය (සාමාන්‍ය කොටස් 2,000,000)		16,000
2019 අප්‍රේල් 01 දිනට, රඳවාගත් ඉපැයීම්		11,710
පිරිසහ සහ උපකරණ - පිරිවැයට:		
යන්ත්‍ර සූත්‍ර	20,000	
මෝටර් වාහන	8,800	
2019 අප්‍රේල් 01 දිනට සමුච්චිත ක්ෂයවීම්:		
යන්ත්‍ර සූත්‍ර		8,000
මෝටර් වාහන		2,200
2020 මාර්තු 31 දිනට, හොඟය	6,200	
වෙළෙඳ ලැබිය යුතු මුදල්	9,650	
අනුභවී මුදල් සහ බැංකුවේ මුදල්	9,720	
වෙළෙඳ ගෙවිය යුතු මුදල්		1,500
2019 අප්‍රේල් 01 දිනට, වෙළෙඳ ලැබිය යුතු මුදල් සඳහා ප්‍රතිපාදනය		430
ගෙවිය යුතු ආදායම් බදු		150
විකුණුම්		27,000
විකුණුම් පිරිවැය	10,700	
කාර්යාල භූමි	900	
විදුලිය	940	
ජලය හා දුරකථන	425	
ප්‍රවාරණය	800	
වැටුප් සහ වේතන	2,200	
විකුණුම් කණ්ඩායම සඳහා දිරි දීමනා	500	
බැංකු ගාස්තු	50	
ගෙවූ ණයකර පොලී	300	
රක්ෂණය	240	
මුද්‍රණ හා ලිපිලිපිය	365	
12% ණයකර		5,000
වර්ෂය සඳහා ආදායම් බදු වියදම	200	
	<b>71,990</b>	<b>71,990</b>

පහත සඳහන් අභිමත තොරතුරු ද සපයා ඇත:

- (1) 2020 මාර්තු 31 දින ගණනය කර ඇගය කරන ලද අවසාන තොගය එදිනට ගිණුම් පොත්වලට ගෙන ඇත. කෙසේවෙතත් පසුව, එනම් 2020 අප්‍රේල් 05 දින අනාවරණය වූයේ එම අවසාන තොගය තුළ පැවති රු.40,000/- ක පිරිවැයක් සහිත තොගයක් කල් ඉකුත්වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් කිසිදු ගැලපීමක් ගිණුම් පොත්වල සිදුකර නොමැත.
- (2) පිරිසිදු සහ උපකරණ, සරල මාර්ග ක්‍රමය අනුව පිරිවැයට ක්ෂය කරනු ලබයි. පිරිසිදු සහ උපකරණවල ප්‍රයෝජනවත් ආයු කාලය පහත සඳහන් පරිදි ඇස්තමේන්තුගත කර ඇත:
 

යන්ත්‍ර සූත්‍ර	:	වර්ෂ 5
මෝටර් වාහන	:	වර්ෂ 4
- (3) 2020 මාර්තු 31 දිනට, උපවිත විදුලි වියදම් රු.80,000/- ක් ගිණුම්ගත කළ යුතුව ඇත.
- (4) COVID-19 වසංගත තත්ත්වය නිසා ආපසු අයකරගත නොහැකි රු.270,000/- ක අගයකින් යුතු වෙළෙඳ ලැබිය යුතු මුදල් ලියාගැරීමට තීරණය කරන ලදී. තවද, 2020 මාර්තු 31 දිනට පැවති ඉතිරි වෙළෙඳ ලැබිය යුතු මුදල් ශේෂයෙන් 5% ක ප්‍රතිපාදනයක් සිදුකළ යුතු වේ.
- (5) 2019/20 තක්සේරු වර්ෂයට අදාළව ආදායම් බදු වියදම වශයෙන් ගිණුම් පොත්වල රු.200,000/- ක් වාර්තා කර ඇත. කෙසේවෙතත්, පසුව සිදුකරන ලද නැවත තක්සේරු කිරීමකදී අනාවරණය වූයේ 2019/20 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වියදම රු.275,000/- ක් විය යුතු බවයි.
- (6) 2019 අප්‍රේල් 01 දින, සමානම එකක් රු.100/- බැගින් 12% ණයකර 50,000 ක් නිකුත් කරන ලදී. ණයකර මත පොලීය වර්ෂයකට දෙවතාවක් ගෙවිය යුතු වේ.
- (7) කොටසක් රු.10/- බැගින් ප්‍රසාද කොටස් නිකුත්වන සිදුකිරීම මගින්, රඳවාගත් ඉපැයීම්වලින් රු.8,000,000/- ක් ප්‍රාග්ධනිත කළ යුතු බව, 2020 මාර්තු 01 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. මේ සම්බන්ධයෙන් වන සියලුම නෛතික ක්‍රියාමාර්ග 2020 මාර්තු 31 දින වනවිට අවසන් කර තිබූ නමුත් ඒ සම්බන්ධයෙන් ගිණුම් පොත්වල කිසිදු සටහනක් තබා නොතිබුණි.
- (8) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා වන අනුමැතිය 2020 මැයි 22 දින ලබාදෙන ලදී.

**මෙම විසින් කළ යුතු දෑ:**

කළමනාකාරිත්වයේ ගාථිතය සඳහා **සීමාසහිත බ්‍රවුඩ් මාව (පොද්ගලික) සමාගමේ**, පහත සඳහන් දෑ පිළියෙල කරන්න:

- (a) 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය (විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය). (ලකුණු 14)
- (b) 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. (ලකුණු 11)  
(මුළු ලකුණු 25)